


# තෙරසමෝ පාටෝ

## සිරි සංඝඛොධිරාජා



ලඛිකාදීපෙ කිර සිරි සංඝඛොධි නාම රාජා රජ්ජං කාරෙසි. සො පන දහරකාලෙ අත්තනො මාතුලභුතස්ස නන්දමහාථෙරස්ස සන්තිකෙ සඨාගමං උගගණහිත්වා, ගුණවා සාධුසමාවාරො කාරුඤ්ඤො ව අහොසි. තෙනෙ'ව සො පියං පුත්තං රකඛනො පිතා'ව ධම්මෙන සමෙන රජ්ජං කාරෙනො ලොකස්ස හිත්තථාය පටිපජ්ජි. උදාරජ්ඣාසයො හි සො නරනාථො දාන-පියවචන-අත්ථවරියා-සමානත්තතා'ති ඉමෙහි වතුහි සංඛගභවත්ථුහි ජනං සංගණනො නිච්චමෙ'ව පුඤ්ඤං අකාසි. එසො පන ධම්මිකො සිරිසංඝඛොධිරාජා රජ්ජසුඛං ජීගුච්ඡිත්වා තං පහාය ගන්ත්වා සීලං රකඛිතුකාමො අහොසි. තස්මා එකදා කස්සචි අනාරොචෙත්වා අඤ්ඤාතක-වෙසෙන 'හත්ථවනගලලං' නාම වනං පාවිසි. තත්ථ විචෙකසුඛෙන සීලං රකඛනො පරත්ථකාමො සො භූපාලො එකස්ස දුගගතස්ස ලබමානං සහස්සලාභං නිස්සාය අත්තනො සීසං ජීන්දිත්වා තස්ස අදාසි.

(පාලි පාටිමඤ්ජරී 2)

පදමාලාව

ලඛිකාදීපෙ	-	ලක්දිව
කීර	-	වනාහි
සිරිසංඝභෛරව නාම රාජා	-	සිරිසඟඛෝ නම් රජතුමා
රජජං	-	රාජ්‍ය
කාරෙසි	-	කරවිය
පන	-	වනාහි
දහරකාලෙ	-	ළමාකාලයේ
අත්තනො	-	තමාගේ
මාතුලභුතසස	-	මාමණ්ඩිය වූ
සනතිකෙ	-	සමීපයේ
සත්ථාගමං	-	ශාස්ත්‍රාගමය
උගගණනිඤා	-	උගෙන
සාධුසමාවාරො	-	යහපත් හැසිරීම් ඇත්තෙක්
කාරුඤ්ඤා	-	කාරුණිකයෙක්
රකිනෙනා	-	රකින්නේ
හිතත්ථාය	-	හිතවැඩ පිණිස
පටිපජ්ජි	-	පිළිපැද්දේය
උදාරජ්ඣාසයො	-	උදාර අදහස් ඇත්තේ
සංගහභවත්ථි	-	සංග්‍රහ වස්තුවලින්
සංගණනෙනා	-	සංග්‍රහ කරමින්
නිවචමෙව	-	නිතරම
රජජප්පඛං	-	රජසැප
ජිගුච්ඡිඤා	-	පිළිකුල් කොට
රකිනිකාමො	-	රකිනු කැමැත්තේ
අනාරොචෙඤා	-	නොදන්වා
අඤ්ඤාතකචෙසෙන	-	අප්‍රසිද්ධ වේශයෙන්
පරත්ථකාමො	-	පරාර්ථකාමී
දුගගතසස	-	දිලින්දෙකුට
ලබ්හමාන	-	ලැබෙන
සහසසලාහං	-	දහසක ලාභයක්
ජිනිඤා	-	සිඳ

කො- කවරෙක්      කීදීසො- කෙබඳු      කථං- කෙසේ      කිං- කුමක්  
කිං නාම- කිනම්      කසස- කවරෙකුට      කිත්තකං- කොපමණ

1. 'සිරි සඛ්‍යබොධිරාජා' ඡේදය සිංහලට නගන්න.
2. පහත දැක්වෙන ප්‍රශ්නවලට පාලියෙන් පිළිතුරු සපන්න.

උදා: සො කසස සීසං අදාසි?  
 සො එකසස දුගගතසස සීසං අදාසි.

- i. කො සිරිසඛ්‍යබොධිකුමාරසස ආචාරියො?
- ii. සඛ්‍යබොධිකුමාරො කීදීසො අහොසි?
- iii. කථං සො රාජා ජනං සඛ්‍ගහෙසි?
- iv. සො රාජා කිං ජීගුච්ඡි?
- v. සො කිං නාම විහාරං පාවිසි?
- vi. සඛ්‍යබොධිරාජා කථං හඝචනගලලං පාවිසි?
- vii. සො රාජා තසස සීසං කසස අදාසි?
- viii. දුගගතො සීසං දඝචා කිත්තකං ලාභං ලභි?
- ix. සො නිචචමෙච කිං අකාසි?
- x. කිං සිරිසඛ්‍යබොධිරාජා ධම්මිකො උදාහු අධම්මිකො?

වාක්‍යය පරිවර්තනය

අතීතකාලික වාක්‍යය සිංහලට පරිවර්තනය කිරීම.

පාලි භාෂාවෙන් අතීතකාලික වාක්‍යයක් ලිවිය යුතු ආකාරය ඉහත පාඩමක දී උගත්තෙමු. මෙහි දී එම වාක්‍යය නිවැරදි ව සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට ඉගෙන ගනිමු. සිංහලයේ අතීතකාලික ක්‍රියාපදයක් වරනැගෙන්නේ පහත දැක්වෙන අයුරිනි.

පුරුෂ	එකවචන	බහුවචන
ප්‍රථමපුරුෂ	ගව්ණ් - ගියේය	ගව්ණ්සු - ගියෝය, ගියහ
මධ්‍යමපුරුෂ	ගවෙණා - ගියෙහි	ගව්ණ්ථු - ගියෙහු
උත්තමපුරුෂ	ගව්ණං - ගියෙමි	ගව්ණ්මහ - ගියෙමු

ඉහත දැක්වෙන වගුවට අනුව මධ්‍යමපුරුෂයේ හා උත්තම පුරුෂයේ ක්‍රියාපදය හි - හු හා මි - මු අන්තවත් ව වරනැගේ. ප්‍රථමපුරුෂ එකවචනයේ ය අන්තවත්ව වරනැගේ. එහි බහුවචනය 'ය' හා 'හ' අන්තවත්ව වරනැගේ. ප්‍රථමපුරුෂ හා සෙසු පුරුෂවලදී ක්‍රියාපදයේ මුල් කොටස (ක්‍රියාංගය) ගියේ යනුවෙන් සිටියි. එහෙත් බහුවචනයේ ගියෝ හෝ ගිය යනුවෙන් සිටියි. පහත දැක්වෙන ක්‍රියාපදවලදී එම ලක්ෂණ දැකිය හැකි ආකාරය හඳුනා ගන්න.

	පඨමපුරුෂ	මජ්ඣමපුරුෂ	උත්තමපුරුෂ
එකවචන	බාදි - කැවෙය වඤ්ඤි - වැන්දෙය ලිබ්බි - ලිච්චෙය හසි - සිනාසුණේය	බාදො - කැවෙහි වඤ්ඤො - වැන්දෙහි ලිබ්බො - ලිච්චෙහි හසො - සිනාසුණෙහි	බාදිං - කැවෙමි වඤ්ඤිං - වැන්දෙමි ලිබ්බිං - ලිච්චෙමි හසිං - සිනාසුණෙමි
බහුවචන	බාදිංසු - කැවෝය, කැහ වඤ්ඤිංසු - වැන්දෝය, වැන්දොහ ලිබ්බිංසු - ලිච්චෝය, ලියුහ හසිංසු - සිනාසුණෝය, සිනාසුණහ	බාදිථු - කැවෙහු වඤ්ඤිථු - වැන්දෙහු ලිබ්බිථු - ලිච්චෙහු හසිථු - සිනාසුණෙහු	බාදිමහ - කැවෙමු වඤ්ඤිමහ - වැන්දෙමු ලිබ්බිමහ - ලිච්චෙමු හසිමහ - සිනාසුණෙමු

පාලියේ ආධ්‍යාත පදවල ලිංගභේදයක් දක්නට නැතත් සිංහල භාෂාවේ අතීතකාල ප්‍රථමපුරුෂ එකවචනයේ දී ස්ත්‍රීලිංග පදයක් උක්තය වශයෙන් ඇති වීමට ආධ්‍යාත පදය වෙනස් වේ. පහත දැක්වෙන උදාහරණවලින් සිංහලයේ ආධ්‍යාතය වෙනස් වන අයුරු හඳුනා ගත හැකි ය.

සුදො ඔදනං අපචි. - අරක්කැමියා බත් පිසුවේය.

මාතා ඔදනං අපචි. - මව බත් පිසුවාය.

අනාගතකාලික වාක්‍යය සිංහලට පරිවර්තනය කිරීම.

අනාගතකාලික ක්‍රියාපද වරන්ගෙන්තේ ද අතීතකාලික ක්‍රියාපද වරන්ගෙන්තේ ආකාරයට ම ය. එහි දී ධාතුවට පසුව (අ)න්තේ යන්න එක් වේ. ක්‍රියාපදයේ අන්තය අතීතකාලික ක්‍රියාපදවලදී මෙහි.

පුරුෂ	ඒකවචන	බහුවචන
පුරුෂ	ගව්ඡ්ඝ්ඝති - යන්තේය	ගව්ඡ්ඝ්ඝන්ති - යන්තෝය, යන්තාහ
මධ්‍යමපුරුෂ	ගව්ඡ්ඝ්ඝසි - යන්තෙහි	ගව්ඡ්ඝ්ඝථ - යන්තෙහු
උත්තමපුරුෂ	ගව්ඡ්ඝ්ඝාමි - යන්තෙමි	ගව්ඡ්ඝ්ඝාමි - යන්තෙමු

පහත දැක්වෙන ක්‍රියාපද ආශ්‍රයෙන් එය තවදුරටත් හඳුනාගත හැකි ය.

	පදමපුරුෂ	මජ්ඣමපුරුෂ	උත්තමපුරුෂ
ඒකවචන	බාදිඝ්ඝති - කන්තේය වඤ්ඤති - වදින්නේය ලිඛිඝ්ඝති - ලියන්නේය හසිඝ්ඝති - සිතාසෙන්නේය	බාදිඝ්ඝසි - කන්තෙහි වඤ්ඤසි - වදින්නෙහි ලිඛිඝ්ඝසි - ලියන්නෙහි හසිඝ්ඝසි - සිතාසෙන්නෙහි	බාදිඝ්ඝාමි - කන්තෙමි වඤ්ඤාමි - වදින්නෙමි ලිඛිඝ්ඝාමි - ලියන්නෙමි හසිඝ්ඝාමි - සිතාසෙන්නෙමි
බහුවචන	බාදිඝ්ඝන්ති - කන්තෝය වඤ්ඤන්ති - වදින්නෝය ලිඛිඝ්ඝන්ති - ලියන්නෝය හසිඝ්ඝන්ති - සිතාසෙන්නෝය	බාදිඝ්ඝථ - කන්තෙහු වඤ්ඤථ - වදින්නෙහු ලිඛිඝ්ඝථ - ලියන්නෙහු හසිඝ්ඝථ - සිතාසෙන්නෙහු	බාදිඝ්ඝාම - කන්තෙමු වඤ්ඤාම - වදින්නෙමු ලිඛිඝ්ඝාම - ලියන්නෙමු හසිඝ්ඝාම - සිතාසෙන්නෙමු

අනාගතකාලයෙහි දී ද ස්ත්‍රීලිංගික පදයක් උක්තය වශයෙන් සිටි විට සිංහල භාෂාවේ ආබ්‍යානය වෙනස් වේ.

සුදො ඔදනං පච්ඤ්ඤිති. - අරක්කැමියා බත් පිසන්නේය.

මාකා ඔදනං පච්ඤ්ඤිති. - මව බත් පිසන්නීය.

### අභ්‍යාස

1. 'සිරිසඬුසබොධිරාජා' ඡේදය සිංහලට නගන්න.
2. එම ඡේදයේ ඇති අතීතකාලික ක්‍රියාපද යොදා සරල වාක්‍යය පහක් ලියන්න.
3. පහත දැක්වෙන වාක්‍යය පාලියට නගන්න.
  - i. බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ සේක.
  - ii. මව දරුවා නැළවූවාය.
  - iii. පියා පුතු සෙව්වේය.
  - iv. සිංහ ධේනුව මුවා මැරුවාය.
  - v. වධකයා සොරාට පහර දුන්නේය.
  - vi. ළමයා මුහුණ සේදුවේය.
  - vii. ගවයෝ තණ කෑහ.
  - viii. මම සඟ සරණ ගියෙමි.
  - ix. අපි උපාසකයෝ වීමු.
  - x. ගොවියෝ කුඹුරු වැපුරුවෝය.
4. ඉහත (3) පාලියට නැගූ වාක්‍යවල කර්තෘ, කර්ම හා ක්‍රියාවාවක පද වෙන් කර දක්වන්න.
5. ඉහත පාලියට නැගූ වාක්‍ය අනාගතකාලයට හරවා සිංහලයට ද නගන්න.

**සබ්බෙ තසනති දණ්ඩසස සබ්බෙසං ජිවිතං පියං**

සියල්ලෝ ම දඬුවමට බියවෙති. සියල්ලන්ට ම ජිවිතය පියය.

(ධම්මපදපාළි, දණ්ඩවග්ග, 2 ශාථාව)